

Path to Success - Study Pack



තෙවන පාසල් වාරය සඳහා ඉගෙනුම් අත්චල

බුද්ධ බේමය - 11 කේත්‍රිය



අධ්‍යාපන සංචාරණ ආංශය

කලාප අධ්‍යාපන කාර්යාලය - කැපුන

ලිපදේශනය හා අධික්ෂණය

පී.ඩී.ඉරෝෂනි කේ. පර්තුගම මිය

(කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ)

මෙහෙයුම් හා සංවිධානය

එග්.එච්.ඊස්.ඩී.සිල්වා මයා

(නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - සංවර්ධන)

විෂය සම්බන්ධීකරණය

පූජ්‍ය දැඩිරේ පියරත්න හිමි

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ආගම)

සැකසුම්

ච්. එස්. එස්. ඩී. දැඩිගම මයා

බප/කැල/කිරීලවල මධ්‍ය මහා විද්‍යාලය

-සියලුම හිමිකම් ඇවිරිණි-

කර්මය පිළිබඳ බොද්ධ විගහය

කර්මය යනු ක්‍රියාවයි. බොද්ධ විගහයට අනුව වේතනාව කර්මය ලෙස විශ්‍රාන කෙරේයි. සිතා කයින් , වචනයෙන් හා මනසින් සිදු කරන ක්‍රියා කර්මය නම් වේ.

කර්මය පිළිබඳව මූලික විගහය අන්තර්ගත වන්නේ වුල්ලකම්ම විභාග සූත්‍රය තුළයි. ඊට අනුව,

“වේතනාහං නික්ඛවේ කම්මං වදාම්
වේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”

ඒ අනුව කර්මය,

කාය කම්ම
වත් කම්ම
මනෝ කම්ම ලෙස විශ්‍රාන වේ.

ඉහතින් දැක්වන කාය , වත් හා මනෝ කර්ම දේශනාවන් පදනම් කර ගනිමින් දස කුසල් හා දස අකුසල් වර්ගීකරණයට ලක් කළ හැකිය.

කර්මයෙහි මූලික ප්‍රහේද්‍ර.

- විපාක දෙන කාලය අනුව කර්මය වර්ග කිරීම,**

- දිවිධිධම් වේදනීය කර්මය (මෙලෙවදී විපාක දෙන කර්ම)
- උපප්පේ වේදනීය කර්ම (මර්තින් මතු ඊෂ්‍ර ආත්මයේ දී විපාක දෙන කර්ම)
- ඇපරාපරිය වේදනීය කර්ම (කවර හෝ ආත්ම භවයකදී විපාක දෙන කර්ම)
- අහෝසි කර්ම (මතුවට විපාක නොදී අහෝසි වන කර්ම)

- විපාක දෙන ආකාරය අනුව කර්මය වර්ග කිරීම.**

- ගරුක කර්ම (වඩාන් ප්‍රබල කර්ම)
- ආසන්න කර්ම (මර්තාසන්න අවස්ථාවේ දී සිහියට නැගෙන කර්ම)
- ආවිත්ත කර්ම (නිතර නිතර පුරුදු කරගන් කර්ම)
- කටත්තා කර්ම (දුර්වල වූ අකුසල / කුසල කර්ම)

- කාර්යය අනුව කර්මය ප්‍රහේද්‍ර කිරීම.**

- ජනක කර්ම (ප්‍රතිසන්ධිය බ්‍රා ගැනීමට උපකාර වන කර්ම)
- උපත්වීමිනක කර්ම (ජනක කර්මයට අනුබල දෙන කර්ම)
- උපපිළක/උපපිඩක කර්ම (ජනක කර්මයට බාධා පමුණුවන කර්ම)
- උපසාතක කර්ම (ජනක කර්මයේ විපාකදීම නැතිකොට පවත්වාගෙන යනු බෙන කර්ම)

කර්මයේ බලපෑම තීරණාත්මක වූවත් වර්තමාන කර්ම වලින් සහ පාරිසරික සාධක අසුරෙන් අනිත කර්ම ගක්තිය සාදා ගැනීමට ද, වෙනස් කර ගැනීමට ද , ඇතැම් විට නැති කර ගැනීමට ද හැකියාව පවතී. එය ආකාර 4 කි.

- ගත් සම්පත්ති
- උපධි සම්පත්ති
- කාල සම්පත්ති

4. ප්‍රයෝග සම්පත්ති වශයෙනි.

ඒසේම මෙහිදී පුනර්හවය යන්න වැදගත් වේ. පුනර්හවය නම් නැවත නවයක උත්පත්තිය ලබන්නේය යන බොඳේද විශ්වාසයයි. පුනර්හවය පිළිගැනීම මත මෙලෙට මෙන්ම පර්ලොට පිටතය සුගතිගාම් විමර්ශනය පදනම නිර්මාණය වේ.

අන්තර්

- 01). 1. බොඳේද විග්‍රහය අනුව කර්මය යනු කුමක් ද?
2. කර්මය තුන් ආකාර වේ. ජීවා මොනවා ද?
3. “කර්මය සත්ත්වයා උස් පහත් වශයෙන් බෙදයි” විමසන්න.
- 02). 1. තිදුර ලියා දක්වන්න.
2. ඉන් එක් අවස්ථාවක් පාදක කරගත් කුසල අකුසල කර්ම වෙන් කරන්න.
3. සියල්ල පෙර කරන ලද කර්මයට අනුව සිදු නොවේ. මේ පිළිබඳ අදහස් දක්වන්න.
- 03). 1. විපාක දෙන කාලය අනුව කර්මය වර්ග වහ ආකාර දෙකක් දක්වන්න.
2. ඉන් එක් අවස්ථාවක් කෙටියෙන් විස්තර කරන්න.
3. කර්මය පුද්ගල සංවර්ධනයට බලපාන ආකාරය විමසන්න.
- 04). 1. විපාක දෙන ආකාරය අනුව කර්මයේ ප්‍රතේද 2 ක් ලියන්න.
2. පංචිකාම ධර්ම තුනක් ලියා දක්වන්න.
3. පුනර්හවය පිළිගැනීම මෙලෙට පර්ලොට සුගතියට හේතුවන ආකාරය විමසන්න.
- 05). 1. තිදුර ලියා දක්වන්න.
2. කාය දුෂ්චරිත අවස්ථා නම් කරන්න.
3. කර්ම එල විශ්වාසය පිළිබඳ බොඳේද මතය විනාග කරන්න.

සම්පූර්ණ භාවනාව

බොඳේද මතවාදයට අනුව සිත එක අරමුණාක තබා ගැනීම භාවනාවයි. නිතර වෙනස් වන ක්ෂේත්‍රයක් පාසා විවිධ අරමුණු හැඳින ගන්නා සිත එක් අරමුණාකට ගැනීම තුළින් සමාධිගෙන තත්ත්වයකට පත්වීම මෙහිදී සිදුවෙයි.

බොඳේද භාවනාව ප්‍රධාන වශයෙන් දෙකාකාර වේ. එනම් ,

1. සම්පූර්ණ භාවනාව
2. විදුර්ගනා භාවනාව යනුවෙනි.

සම්පූර්ණ භාවනාව

කුසල් අරමුණාක සිත එකග කරනු බෙන භාවනාව සම්පූර්ණ භාවනාවයි. විත්ත භාවනාව ලෙස ද මෙය හැඳින්වේ.

කොළස් සතුරන් ලෙස ගැනෙන පාවතිවත්තා යටපත් කර ගැනීම සම්පූර්ණ භාවනාව ලෙස තව දුරටත් විගාහ කළ හැකියි. එනම් ,

1. කාමවිෂ්ඨු - කාම වස්තුන්හි ඇති අඟ්ල්ම
2. වයාපාද - තරඟව හෙවත් තුළ්ධිය
3. විනම්දේද - සිත භා කෙශෙනි පවත්නා උදාසින බව
4. උද්දේශිව කුක්කුවිව - සිතෙහි ඇතිවන තොසන්සුන්කම භා පසුතැවීල්ල
5. විවිධිවා - බුද්ධාදි අටතැන්හි පවත්නා වූ සැකය

එසේම සම්පූර්ණ භාවනාවේ යෙදීමට බලාපොරොත්තු වන යෝගිය, කම්මියානාවාරියවරයෙකු වෙත එපුම කමටහන් ලබා දිය යුතු අතර ඒ සඳහා පදනම් කරගනු බෙන වරිත වර්ග 6 කි.

1. රාග වරිත
2. දුෂ්ස වරිත
3. මෝහ වරිත
4. සද්ධා වරිත
5. බුද්ධි වරිත
6. විතක්ක වරිත

එම වරිතයට අදාළව ලබා දෙන්නා වූ කර්මස්ථාන හෙවත් කමටහන් ප්‍රමාණය 40 කි. සම්පූර්ණ භාවනාව රැසීම තුළින් ලබාගත හැකි උසස්තම ප්‍රතිලාභ 2 කි. එනම් ,

1. පංච අනිශ්චා
2. අෂ්ට සමාපත්ති

සම්පූර්ණ භාවනාව ලැකීම තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ ගණනාවකි. එනම් ,

1. මනක ගක්තිය දියුණු වීම.
2. එක අරමුණාක සිත පිහිටුවා ගත හැකි වීම.
3. ගැටුලු තාර්කිකව විසඳා ගැනීමට හැකි වීම.
4. වහා අවබෝධ කර ගැනීමේ ගක්තිය දියුණු වීම.
5. ඉවසීමේ ගක්තිය දියුණු වෙයි.
6. අකුසල් සිතුව්ලි පාලනය වෙයි.
7. අසහනය නැති වී ප්‍රසන්න පෙනුමක් ඇති වෙයි.

8. රෝගාධාරී වැඳ්දීමෙන් දුරු වෙයි.

විද්‍යුත්ගණා භාවනාව

පෘථික්කන්ධය දෙස ගැහුරින් බලන භාවනා කුමය විද්‍යුත්ගණා භාවනාවයි. විපස්සනා භාවනාව පූජා භාවනාව අඩු නම් ද එහිදී භාවනාව වේ. එසේම අනිත්‍ය , දුක්ඛ , අනාත්මතාව ගැහුරින් මෙහෙනි කරනු ලබන නිසා ත්‍රිලක්ෂණ භාවනාව මෙසෙහි භැඳීන්වේ.

විද්‍යුත්ගණා භාවනාව තුළ පෘථික්කන්ධයට අදාළව පීටිතය විගුහ කරනු ලබන්නේ පහත ආකාරයෙනි.

- | | | | |
|----|--------------|---|--------------------------|
| 1. | රූප | - | බාහිර රූපය |
| 2. | වේදනා | - | සැප/දුකා/මධ්‍යස්ථා වේදනා |
| 3. | සක්දීකුතා | - | හඳුනා ගැනීම |
| 4. | සංඛාර | - | හඳුනාගෙන රුස් කරන දේ |
| 5. | විස්දීකුතානා | - | අරමුණ දැන ගැනීම |

ත්‍රිලක්ෂණ භාවනාව හෙවත් විද්‍යුත්ගණා භාවනාව වැඩිමේ පූජාන්න පහත ආකාරයෙන් හඳුනාගත හැකිය.

1. මෝකයේ යට්ටාර්ථය මහා කොට අවබෝධ කරගත හැකිය.
2. ත්‍රිලක්ෂණය මනාව අවබෝධ වේ.
3. අවමෝ දහමින් කම්පා තොවයි.
4. උපේස්ඡා සහගත බවින් යුත් යුත් වේ.
5. සම්මා දුෂ්චීයන් යුත් අතර මිට්‍යා දුෂ්චීයකට තොඟැලයි.
6. අක්සල වෙනසීකයන්ගෙන් ඇත් වෙයි.

අනුසාසනය

01. 1) බුද දහමේ ඉගෙන්වන ප්‍රධාන භාවනා කුම 02 ක ලියන්න.
2) එම භාවනා කුම දෙක කෙරීයෙන් හඳුන්වන්න.
3) බෝද්ධ භාවනාව අසහනකාරී සමාජය සුව්‍ය පත් කරලිම සඳහා ඉවහල් වන ආකාරය විස්තර කරන්න.
02. 1) භාවනාව යන්නෙනි ධර්මානුකූල අර්ථය කවරක් ද?
2) විද්‍යුත්ගණා භාවනාව හඳුන්වන තවත් නම් තුනක් ලියන්න.
3) විද්‍යුත්ගණා භාවනාව වැඩිමෙන් ලැබෙන ප්‍රතිච්‍රිත සමාලෝචනය කරන්න.
03. 1) සම්බුද්ධ භාවනාව වැඩිමෙන් ලැබෙන උසස්නම ප්‍රතිච්‍රිත දෙක මොනවා ද?
2) සම්බුද්ධ භාවනාව උදෙසා කම්ටහන් ලැබීමේ දී පාදක කරගන්නා පූද්ගල විරිත තුනක් නම් කරන්න.
3) සම්බුද්ධ භාවනාව ලැබීම තුළින් අන් වෙන්නා වූ ප්‍රතිච්‍රිත විමසීමක් කරන්න.

නිලක්ෂණය

නිලක්ෂණය ලොව පටතින සියලු ධර්මතාවලට පොදු වුවකි.

- අනිතස - වෙනස් වන සූලු ස්වභාවය } මේ පිළිබඳ
 - දුක්ඛ - දුක් සහිත බව } අවබෝධය
 - අනාතම් - ආත්ම කොටගත තොහරක් බව } ප්‍රග්‍රැවදී

මෙවා එකිනෙකාට බැඳු පවතී. නොවෙනස් වන කිසිවක් ලෙව නොපවතින බැවත් උපන් සියලුමන්ම පිටතයේ යටු ස්වභාවයට මූහුණ දිය යුතුය. සසර දුකින් එනෙරවීමට මෙම අවබෝධය වැදගත් ය.

ଅନ୍ତିମ

ලොව සියලුළ මොහානින් මොහාත වෙනස්වන බව ණා ස්ථීරසාර පැවැත්මක් නොමැති බව.

උපමෙය	උපමාව
ගේර්දය (පංච ඉන්දිය)	රෝප
වින්දනය	වේදනා
හැඳිනීම	සංඛ්‍යා
වේතනා	සංඛාර
අරමුණු දැනගැනීම	වික්ද්‍යාතානා
පංචස්කන්ධය	

උක්ඩ

ප්‍රිවිතයේ යටුරුව්‍යයි. ලෙස්කය දැක මත පිහිටා ඇත. මේ සත්‍යය කිසිවෙකුටත් ඉක්මවා යා නොහැකිය.

దిఱ్చా:- ఉపర్మిత , మనులు వీమ , మరణుయ , ప్రియయనేగెనే వెనే వీమ , అప్రియయనే ఖా లిక్వీమ , కంఠి దే నొలైవీమ , పంచ ద్రిష్టాలునాడీనునీదియ ల ఉక్కాడి.

ଅନୁତ୍ତମ

මට යැයි . මගේ යැයි . මගේ ආත්මය යැයි ගත නොහැකි ස්වභාවය.

නිලක්ෂණ ධර්මතාව තේරුමීගත් යට්ටුරූපවාදී දිවියක් ඇත්තෙකු සතු ලක්ෂණ

අල්ලේවිජයි / දෙ දෙදින් සතුව වේ / පහසුවෙන් පෝෂණය කළ හැකිය / කාර්ය බහුල නොවීම / සැහැල්ල සහ්සුන් ඉදුරුන් අත / අකම්පිතය / අවලෝ දහමින් නොසැරේ / මධ්‍යහත් ය / උත්සාහවන්තය / අන්තරාම් නොවීම / අනතිමානිය / ආචාර්යිලිය / ප්‍රියමනාපය / තුවපහවුය / ප්‍රමුදිතය.

නිලක්ෂණය දැක දැන පසක් කර ගැනීම ප්‍රජාවයි. විපස්සනාවයි , ප්‍රජාව සසර දුකීන් එනෙරව නිවත් අවබෝධයට උපකාරී වේ.

අනුසාස

01. 1) විලක්ෂණය නම් කරන්න.
2) ඉන් එක් ලක්ෂණයක් පිළිබඳ කෙටි සටහනක් මියන්න.
3) විලක්ෂණය පිළිබඳ යටාවබෝධය සංසාරක දුක නැති කර ගැනීමට හේතුවන ආකාරය පෙන්වා දෙන්න.

02. 1) සියල්ලනි පවත්නා වෙනස්වන ස්වභාවය ධර්මයෙහි විස්තර කෙරෙන්නේ කෙසේ ද?
2) දැක්බ ලක්ෂණය ධර්මානුකූලව විවරණය කිරීමේදී මෙමෙව දුක ඇතිවන අවස්ථා තුනක් නම් කරන්න.
3) අනාත්මනාවය , ආත්මාර්ථය ඉවත්කොට පරාප්‍රකාශය මත පිහිටා කටයුතු කිරීමට හේතුවන ආකාරය විවරණය කරන්න.

03. 1) තිලකතු නම් කරන්න.
2) පෘත්‍රස්කන්ධය, ස්කන්ධ වශයෙන් නම් කරන්න.
3) විලක්ෂණය විශ්ව සාධාරණ ධර්මනාවයක් බව සහේතුකව පෙන්වා දෙන්න.

පරිවිච සමුප්පාදය

බුද දහමේ හරය පරිවිච සමුප්පාදය ලෙස හඳුනාගත හැකිය. ලොව ඇති සියලු ක්‍රියාකාරීත්වයන් පිරික්සිමේ දී ඒ කිසිවක් තනිව ක්‍රියාත්මක වන්නේ නැත. ඒ සංම සිදුවීමකටම හේතුවක් මුල් වේ. මේ ධර්මතාවය හේතුවෙන් / ප්‍රතිත්‍ය සමුප්පත්ත වාදය / පරිවිච සමුප්පාදය අදි නම් වලින් හඳුන්වනු ලබයි.

ඉමස්මීං සති ඉදා හේති
ඉමස්ස උප්පාදා දදා උප්පාප්පාති
ඉමස්මීං අසති ඉදා න හේති
ඉමස්ස නිරෝධා ඉදා නිරුප්පාති
මෙය ඇති කළුනි මෙය වෙයි
මෙය ඉපදිමෙන් මෙය උපදි
මෙය නැති කළුනි මෙය නොවේ
මෙය නැතිවීමෙන් මෙය නැති වී යයි

-මූල සුතුය-

ඉහතින් දක්වන ලද්දේ මූල සුතුයේ අන්තර්ගත පරිවිච සමුප්පාදය වර්ණය කෙරෙන කෙටි සුතුයයි. එසේම මෙකි ධර්මතාවයට අනුව හේතු නිසා ඇතිවන සියලුළ හේතු නැතිවන කළුනි නැති වී යයි.

"හේතු පරිවිච සම්භාතං
හේතු නංගා නිරුප්පාති"

"හේතුවෙන් උපදින යම් ධර්මතාවක් වෙයිද , ඒ ධර්මයන්ගේ හේතුව ද තරාගතයන් වහන්සේ වදාල සේක" ආදි ලෙස අස්සපී මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැප්පාට ඉදිරිපත් කළ ප්‍රකාශය තුළ පරිවිච සමුප්පාදයේ හරය ව්වර්ණය කෙරේ.

මෙම නයායට අනුව සමාජ ප්‍රශ්න දුරාවාය. අසමගිය, දිලිඹුකම, සමාජ විෂමතා, තුළගත්කම, ජාතිවාදී අරගල ඇතිවීමට බලපාන හේතු සොයා ගැනීමෙන් ඒට අදාළ පිළියම් යොදා ගැටුව තිරාකර්ණය කරගත හැකි වෙයි.

පරිවිච සමුප්පාදය විග්‍රහ කිරීමේ දී එය මූලික වගයෙන් දෙයාකාරයකට අර්ථකර්නය කරගත හැකිය.

1. අනුලෝධ පරිවිච සමුප්පාදය (සසර දුක ඇතිවන ආකාරය)
2. පරිලෝධ පරිවිච සමුප්පාදය (සසර දුක නැතිවන ආකාරය)

මෙමෙස පරිවිච සමුප්පාදය ඉදිරිපත් වන්නේ එකල පැවති මිරිය දැන්මේක සංකල්ප ගත්තාවක් ප්‍රතික්ෂේපිත තත්ත්වයට පත් කරමිනි. ඒ අතර පහත අවස්ථා වැදගත් වේ.

1. රිශ්වර නිර්මාණවාදය (සියලුළ රිශ්වර නම් සර්ව බලධාරී දෙවියන් විසින් නිර්මාණය කිරීම)
2. ප්‍රබැඩිකත හේතු වාදය (සියලුළ පෙර කරන ලද කර්මය නිසා සිදුවන බව පැහැදිලි කිරීම)
3. අහේතු අප්‍රත්‍යාදය (සියලුළ ඉඩී සිදුවන්නේය යන මතය)

මෙම ආකාරයෙන් විග්‍රහ කෙරෙන පරිවිච සමුප්පාදය හඳුනා ගැනෙන්නේ වත්‍යාකාරවය. එහි ආරම්භක පියවරක් හේ අවසාන පියවරක් නොමැත. නමුත් හඳුනා ගැනීම උදෙසා එක් මූල අංගයකින් ආරම්භ කොට තවත් මූල අංගයකින් අවසන් කරනු ලබයි. ඒ පහත ආකාරයෙනි,

1. අව්‍යාපිත්‍ය (අව්‍යාප්‍ය) - වතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීම.
2. සංඛ්‍යාර - නොදැනීම හෙවත් සංස්කාරයන්ගේ නිම්ග්‍රහණ සිටීම.
3. වික්‍රේක්‍රාතා - සංසාර ගමන තුළ දැනීමක් අර්ථිවීම
4. නාමර්චප - නාම හා රශප ලක්ෂණ සහිත සමවායන් යුත්ත වේ.
5. සලායනන - අසැ,කන,නාසය,දිව,ගෝරය හා මනස යන ආයතන භායෙහි එකතුව
6. එස්ස - ස්පර්ශය
7. වේදනා - ස්පර්ශය නිසා හටගන්නා සූඩ,දුක්ඩ,මධ්‍යස්ථාව වේදනා
8. තත්තා - දැක්වීම ඇලිමක් ඇති කර ගැනීම.
9. උපාදාන - දැක්වීම අල්වා ගැනීම නිසාවෙන් ගුහනාය කර ගැනීම.
10. හව - යම් හවයක් තුළ උපත ලැබීම.
11. ජාති - ඉපදීම
12. ජරා,මරණ,සෝක,පදේශ,දුක්ඩ,දුෂ්මනස්ස - වයසට යාම,ලෙඩ වීම,මරණය,ගෝකයට පත්වීම,වැලඹීම,දුක් සහිත හාවය,අසනුවුදායක බව ආදි ලෙසිනි.

අන්තර්ජාල

01. 1) බුද්ධානමේ අවධාරණය කෙරෙන හේතුවෙන් න්‍යාය හඳුන්වන නම කුමක් ද?
- 2) එම න්‍යායට අයත් අංග තුනක් ලියා දැක්වන්න.
- 3) ඔබ මිශ්‍ර අංග දෙකක්, එක් අංගයක් අනෙක් අංගය ඇතිවීමට අනෙක්නා වශයෙන් සම්බන්ධ වී ඇති ආකාරය නිදුසුන් මගින් සාකච්ඡා කරන්න.
02. 1) "යො පරිවිච සමුප්පාද පස්සනි, සො ධම්මං පස්සනි" යන්නෙහි අවය ලියා දැක්වන්න.
- 2) අව්‍යාපිත්‍ය පවිචාරණය යන්නෙහි අවය පෙන්වා දෙන්න.
- 3) පරිවිච සමුප්පාද න්‍යාය සසර දෑ මෙන්ම සමාජගත දෑ ඇතිවන හා නැතිවන ආකාරය පැහැදිලි කිරීමට අදාළ කර ගත හැකි දහමක් ලෙස ඇගයීමට ලක් කරන්න.
03. 1) පරිවිච සමුප්පාද න්‍යායට අනුව අවධාරණය කෙරෙන දොකාර අර්ථකරනයන් මොනවා ද?
- 2) පරිවිච සමුප්පාද න්‍යායෙන් පැහැදිලි කෙරෙන අංග තුනක් ලියා දැක්වන්න.
- 3) ගෙවලු විසඳා ගැනීම උදෙසා පරිවිච සමුප්පාද න්‍යාය හේතුවන ආකාරය නිදුසුන් සහිතව පෙන්වා දෙන්න.

වතුරාය සත්‍යය (සිවිසස්)


මූලාශය - ධම්මවක්කපවත්තන සූත්‍රය

වතුරා + ආර්ය + සත්‍යය

(සතර + උතුම් + අත්ත) උතුම් වූ අත්ත 4

1. දුක්ඛ ආර්ය සත්‍යය - දුක පිළිබඳ උතුම් සත්‍යය
2. දුක්ඛ සමුද්‍ය ආර්ය සත්‍යය - දුක හටගැනීමට හේතුව පිළිබඳ උතුම් සත්‍යය
3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය - දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යය
4. දුක්ඛ නිරෝධ ගාමනී පටිපළා ආර්ය සත්‍යය - දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යය


01. දුක්ඛ ආර්ය සත්‍යය

- දුක 
- දුක්ඛ දුක්ඛ - කාමාන්‍ය දුක්
 - වෙනස්වීම දුක්ඛ - වෙනස්වීම නිසා අත්තවන දුක්
 - සංඛාර දුක්ඛ - ඇත්ත්වීම නැත්ත්වීම හේතුයෙන් හටගන්නා දුක්

පාති-පරා-ව්‍යාධි-මරණ-ඩියයන්ගෙන් වෙන්වීම , අඩුයයන් හා එක්වීම , කැමති දැක නොලැබීම , ප්‍රංශ උපාදානස්කන්දය සිතින් දැඩිව වැළද ගැනීම.

02. දුක්ඛ සමුද්‍ය ආර්ය සත්‍යය

දුක හට ගැනීමට හේතුව නම් මෙනිස් සිත් සතන් තුළ මුල් බැසැගෙන ඇති අසීමිත අත්තප්තිකර තත්ත්වය.

- තත්ත්ව 
- කාම - ප්‍රංශ ඉන්දියයන් පිනවීමට ඇති ආගාව
 - හව - ආත්මය පිළිබඳව දැනීම ඇත්ත්ව සසර පැවත්මට ඇති ආගාව
 - හව - පර්ලොවක් හරත කියා සිතා මෙලොව හැකිතාක් සැප දීමේ ආගාව

03. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

සයර දුකට හේතුවන තත්ත්ව මුළුන් උප්‍රටා දැමීමයි. නිවත් අවබෝධයයි.

04. දුක්ඛ නිරෝධ ගාමනී පටිපළා ආර්ය සත්‍යය

දුකින් මැදිම සඳහා අනුගමනය කරන මාර්ගයයි.

(න්‍රියික්ෂා - ආර්ය අඡ්‍යාංශික මාර්ගය / මධ්‍යම ප්‍රතිපළාව)

- | | |
|----------|--|
| ප්‍රජාතා |  <ul style="list-style-type: none"> 1. සම්මා දිටියි 2. සම්මා සංකප්ප |
| ඹල |  <ul style="list-style-type: none"> 3. සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා ආපීව |
| සමාධි |  <ul style="list-style-type: none"> 6. සම්මා වාචාම 7. සම්මා සති 8. සම්මා සමාධි |

ලොවීතුරා සූචී පදනම සම්මා දිවිධියයි

උදුම් ග්‍රේෂ්ඩින්වය කර යන මග ග්‍රේෂ්ඩියින් විසින් අනුගමනය කළ මග යන අර්ථින් මෙය ආර්ය මාර්ගය නම් වේ. එය පිළිවෙළත් අනුගමනය කළ යුතු බැවින් අනුපූර්ව ගික්ෂා ලෙස හඳුන්වයි. ඒ අනුපූර්ව ලක්ෂණ 3 කි.

1. අධිකිල
2. අධිවිත
3. අධි ප්‍රශ්න

ආර්ය අෂ්ධාංගික මාර්ගය

බෝද්ධයෙකු විසින් අන්හළ යුතු අන්ත දෙකක් බුදු දහමෙහි එයි. එය අන්තකිලමටානුයෝගය හා කාමසුබල්ලකානුයෝගය යි. ඒ අන්ත දෙකකන්ම බැහැරව ගමන් කළ යුතු මාවත විශ්‍රාන කෙරෙන්නේ මෙකි මධ්‍යම ප්‍රතිප්‍රාව / මැදුම් පිළිවෙත / ආර්ය අෂ්ධාංගික මාර්ගය මගිනි.

- | | |
|---|--|
| <p>1. සම්මා දිවිධි -</p> <p>2. සම්මා සංක්පේ -</p> <p>3. සම්මා වාචා -</p> <p>4. සම්මා කම්මන්ත -</p> <p>5. සම්මා ආජිව -</p> <p>6. සම්මා වායාම -</p> <p>7. සම්මා සති -</p> <p>8. සම්මා සමාධි -</p> | <p>ලේක ස්වභාවය ඇති සැටියෙන් දැකීම.</p> <div style="text-align: center; margin-left: 100px;"> <pre> graph TD Lekha --> Lekhikika Lekha --> Lekhikayintha Lekhikika --> Kamimaddasakthi Lekhikika --> Dibhan Lekhikayintha --> Maraag Lekhikayintha --> Sila Kamimaddasakthi --> Vipadasana Dibhan --> Vipadasana Maraag --> Vipadasana Sila --> Vipadasana </pre> </div> <p>නෙක්ඩීම සංක්පේ - පස්කම් සැපයෙන් වෙන්වීම.</p> <p>අව්‍යාපාද සංක්පේ - වෛරී බවින් මදි මෙම්තියෙන් යුත්ත වීම.</p> <p>අව්‍යාපාද සංක්පේ - හිංසාවේ ආදිනව දැක ඉත් මැදීම.</p> <p>බොරු, කේප්ලම්, පරුෂ, හිස් වවන වලින් වැළකී ප්‍රිය සත්‍ය වවන හාවිතය.</p> <p>සනුන් මැදීම, සොරකම, කාම මේරිඡවාරය ආදි දුරාවාරයන්ගෙන් වැළකීම.</p> <p>හික්ෂ්වක් නම් නැති ගුණ තොගවා සිටීම.</p> <p>හිංසාක් නම් දැහැමි පීවන විත්තියක නියාලීම, වැරදි වෙළඳුම් 5 න් හා වැරදි කියුම්න් මිනුම්න් වැළකීම.</p> <p>නුපන් අකුසල් තුපුද්‍රවීම , උපන් අකුසල් නැති කිරීම , උපන් කුසල් වැසි දියුණු කිරීම , තුපන් කුසල් ඉපුද්‍රවීමට ගන්නා උත්සාහය</p> <p>සතර සතිපරිධාන</p> <p style="margin-left: 20px;">1) කායානුපස්සනා</p> <p style="margin-left: 20px;">2) වේදානුපස්සනා</p> <p style="margin-left: 20px;">3) ධම්මානුපස්සනා</p> <p style="margin-left: 20px;">4) විත්තානුපස්සනා</p> <p style="text-align: right;">සතිපරිධාන මැවත්තන් 40</p> <p style="text-align: right;">උපවාර</p> <p style="text-align: right;">අප්පතා</p> <p>විවිධ අරමුණු කෙරෙහි විසින් ගිය සිත එකමුතු කොට පිහිටුවා ගැනීම.</p> <p>(විත්ත-සමාධි-සමථ හාවනා වැසීම.)</p> <p>පංච නීවරණ යටහන් කොට විත්තින් , විවාරුණින්, සුඩ, ඒකග්ගනා යන ප්‍රථම දියානුදී දියාන පහළ වීම.</p> |
|---|--|

සිත දියුණු කිරීමෙන් වින්ත සමාධියන්, වින්ත සමාධිය දියුණු කිරීමෙන් සම්මා ගුණයන් , සම්මා ගුණය දියුණු කිරීමෙන් සම්මා විමුක්තියන් තුළින් නිවන ප්‍රත්‍යාග්‍ය කළ පුද්ගලයෙකු බවට පත් වේ.

අභ්‍යාස

01. 1) බොද්ධයෙකු විසින් අත්හළ යුතු අන්ත දෙක මොනවා ද?
- 2) වතුරාප්‍රය සත්‍යය ලියා දක්වන්න.
- 3) සඳාවාර සම්පන්න සමාජයක් උදෙසා අරි අටෙහි මගෙහි ගිල ගික්ෂාව ඉවහල් වන ආකාරය පෙන්වා දෙන්න.
02. 1) වතුරාප්‍රය සත්‍ය ධර්ම අසුරෝත් දෙකක් නම් කරන්න.
- 2) මධ්‍යම ප්‍රතිපදාව යන්න පැහැදිලි කරන්න.
- 3) පුද්ගලයෙකුට සඳාවාර සම්පන්න පිටිතයක් ගත කිරීමට ආර්ය අභ්‍යාග්‍ය මාර්ගය ඉවහල් කරගත හැකි ආකාරය නිදුසුන් සහිතව පෙන්වා දෙන්න.
03. 1) ආර්ය සත්‍ය හතර නම් කරන්න.
- 2) සම්මා වාචා යන්න ධර්මානුකූලව විවරණය කරන්න.
- 3) මධ්‍යම ප්‍රතිපදාව පිටිත කාලය තුළදීම සැහසීම ලබාදෙන මාර්ගයක් බව නිදුසුන් සහිතව පෙන්වා දෙන්න.